



**ගොවිජන බැංකුව (නියමු ව්‍යාපෘතිය)**  
**ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව**  
**கமநல வங்கி (முன்னோடிக் கருத்திட்டம்)**  
**கமநல அபிவிருத்தித் திணைக்களம்**  
**AGRARIAN BANK (PILOT PROJECT)**  
**DEPARTMENT OF AGRARIAN DEVELOPMENT**



මගේ අංකය  
எனது இல.  
My No.

7/12/14

ඔබේ අංකය  
உமது இல.  
Your No.

දිනය  
திகதி  
Date

2020.04.01

වක්‍රලේඛ අංක : 04/2020

සියළුම දිස්ත්‍රික් භාර ගොවිජන සංවර්ධන නියෝජ්‍ය / සහකාර කොමසාරිස්වරුන් වෙත,  
 සියළුම ගොවිජන සංවර්ධන නිලධාරීන් වෙත,

**“සෞභාග්‍යා ක්ෂණික ණය යෝජනා ක්‍රමය”**

**ගොවිජන බැංකු (නියමු) ව්‍යාපෘතිය සමඟ ගනුදෙනු කරන ගොවි ජනතාව වෙත සහන සැලසීම**

වර්තමානයේ ගෝලීය අර්බුදයක් බවට පත්ව ඇති COVID-19 (කොරෝනා) වසංගතය හමුවේ අපහසුතාවයට පත්ව ඇති ගොවිජන බැංකු (නියමු) ව්‍යාපෘති සමඟ ගනුදෙනු කරන 960,595ක් වූ කොටස්කරුවන් හා 913,300 වූ තැන්පත්කරුවන් වෙත හදිසි ආපදා තත්වයට සහන සලසනුයුත් දිවයිනේ සියළුම ගොවිජන බැංකු (නියමු) ව්‍යාපෘති මගින් ක්ෂණික ණය වැඩසටහනක් ක්‍රියාත්මක කළයුතු බවට ගරු කෘෂිකර්ම අමාත්‍යතුමා විසින් උපදෙස් දී තිබේ.

ඒ අනුව පහත උපදෙස් වලට අනුකූලව ගොවීන් වෙත ගොවිජන බැංකු (නියමු) ව්‍යාපෘති මගින් ක්ෂණික ණය ලබා දීමට කටයුතු කරන ලෙස මෙයින් දන්වමි.

**1. ක්ෂණික ණය ක්‍රමය ක්‍රියාත්මක කිරීම**

මින් ඉදිරියට මෙම ණය යෝජනා ක්‍රමය “සෞභාග්‍යා ක්ෂණික ණය යෝජනා ක්‍රමය” යනුවෙන් හඳුන්වනු ලැබේ.

**2.**

2.1 මෙම යෝජනා ක්‍රමය මගින් ණය ලබාගත හැකි වන්නේ ගොවිජන බැංකු (නියමු) ව්‍යාපෘතිය සමඟ දැනටමත් ගනුදෙනු කරන සාමාජික/ සාමාජිකාවන් සඳහා පමණි.

2.2 ණය ඉල්ලුම්කරුවන් ගොවිජන සේවා බල ප්‍රදේශයේ ස්ථිර පදිංචි කරුවන් විය යුතුය.

**3. ක්ෂණික ණය සඳහා ගොවිජන බැංකු මගින් මුදල් වෙන් කිරීම.**

3.1 ගොවිජන බැංකුවේ 2020/03/31 දිනට පවතින ලක්ෂ 5 ක ප්‍රාග්ධනයෙන් (තැන්පත්, කොටස් හා සම්මුඛීන අරමුදල) රුපියල් ලක්ෂයක් මෙම ක්ෂණික ණය සඳහා වෙන් කළ යුතුය.

3.2. රු. ලක්ෂ 5 කට වඩා ප්‍රාග්ධනය ඇති ගොවිජන බැංකු මගින් ඉක්මවා සෑම ලක්ෂයක් සඳහාම රු. 10,000/- ක් වශයෙන් එක් ගොවිජන බැංකුවක් විසින් උපරිම ලක්ෂ 10 ක් වෙන් කළ හැක.

3.3 ක්ෂණික ණය වැඩසටහන සඳහා වෙන්වන මුදල්, මුදල් වශයෙන් හෝ ගොවීන්ට වඩාත් වාසිදායක වන්නේ නම් පමණක් ද්‍රව්‍ය වශයෙන් ලබාදිය හැක.

3.4 ගොවිජන බැංකුව සමඟ ණය ගනුදෙනු සක්‍රීයව ඉටුකර ඇති සහ ඉතිරි කිරීම් කටයුතු ප්‍රවර්ධන කර ඇති ගනුදෙනු කරුවන්ට ප්‍රමුඛතාවය ලබාදිය යුතුය.

3.5 එක් ගනුදෙනුකරුවෙකුට ලබාදිය හැකි උපරිම මුදල රු. 5000/- වේ (පන් දහස්)

ගොවිජන බැංකුව (නියමු ව්‍යාපෘතිය), ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව, අංක 42, ශ්‍රීමත් මාර්කස් ප්‍රනාන්දු මාවත, නැ. පෙ. 537, කොළඹ 07.  
 கமநல வங்கி (முன்னோடிக் கருத்திட்டம்), கமநல அபிவிருத்தித் திணைக்களம், இல.42, சேர் மார்க்கஸ் பெர்னாந்து மாவத்தை, த.பெ. 537, கொழும்பு 07.  
 Agrarian Bank (Pilot Project), Department of Agrarian Development, No. 42, Sir Marcus Fernando Mawatha, P.O. Box 537, Colombo 07.

කාර්යාලය  
அலுவலகம்  
Office

011-4366006 / 011-2695596

දිගුව  
தொலைபேசி நீடிப்பு இல.  
Extention

342 / 343

ෆැක්ස්  
தொலைநகல்  
Fax

011-2693230

E-mail : agrarianbank@gmail.com

4. ක්ෂණික ණය සඳහා පොලී ප්‍රමාණය

- 4.1 ණය අය කිරීම සඳහා මාස 03 ක සහන කාලයක් ලබා දෙනු ලැබේ.
- 4.2 මාස 03 කින් පසුව අවු. 1 ක කාලයකදී ණය පියවා ගැනීමට කටයුතු කළ යුතුය.
- 4.3 පොලිය වාර්ෂිකව 5% කි. (සරළ මාර්ග ක්‍රමයට)
- 4.4 ණය ආපසු ගෙවීමට නියමිත වසර එකක කාලය ඉක්මවූ පසු 3% ක දඩ පොලියක් අය කරනු ලැබේ.

5.

- 5.1 ණය ලබාදීමේදී ණය ලබා ගන්නා ගොවි මහතා සහ ගොවිජන සේවා කාරක සභාව අතර ගිවිසුමක් ඇති කරගත යුතුවේ.
- 5.2 එසේම තම බල ප්‍රදේශයේ ගොවි සංවිධානයේ නිර්දේශ ලබා ගැනීම කළ යුතු අතර ගොවි සංවිධානය ඇපකරු සේ ක්‍රියා කිරීමට බැඳී සිටී.
- 5.3 තම බල ප්‍රදේශයේ ක්ෂණික ණය අවශ්‍ය අයගේ නාම ලේඛණයක් සංවිධානයේ කාරක සභාව විසින් සහතික කර එවීමට කටයුතු කළ යුතුය.
- 5.4 එසේම වසම් භාර කෘ.ප.නි.ස නිලධාරී විසින් එම ලේඛණය සහතික කිරීමට ක්‍රියා කළ යුතුය.

6.

- 6.1 මෙම වැඩසටහන යටතේ ණය ලබා දීම පිළිබඳ ලේඛණයක් සෑම කෘ.ප.නි.ස වරයෙක් විසින්ම සකස් කර පවත්වාගෙන යා යුතුය.
- 6.2 සෑම මාසයක් අවසානයේදීම එසේ ණය ලබාදුන් ගොවීන්ගේ නම් සහ අනෙකුත් විස්තරයන් ඇතුළත් ලේඛණය ප්‍රදේශීය නිලධාරී විසින් දිස්ත්‍රික් නියෝජ්‍ය/ සහකාර කොමසාරිස් වෙත එවීමට පියවර ගත යුතුය.

7. මෙම වැඩසටහන 2020 අප්‍රේල් 01 දින සිට නැවත දන්වන තුරු ක්‍රියාත්මක වේ.

8. මෙම ක්ෂණික ණය වැඩසටහන ඵලදායී ලෙසත් විනිවිදභාවයෙන් යුක්තවත් මෙහෙය වන ලෙස සියළුම විධායක ලේකම් වරුන්ට උපදෙස් ලබාදිය යුතුය.

  
ඩබ්.එම්.එම්.බී.වීරසේකර,  
ගොවිජන සංවර්ධන කොමසාරිස් ජනරාල්,  
ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව.

පිටපත :

- |                                                |              |
|------------------------------------------------|--------------|
| 1) ලේකම්, කෘෂිකර්ම අමාත්‍යාංශය                 | - කා.දැ.ගැ.ස |
| 2) විගණන අධිකාරී, රජයේ විගණන කාර්යාලය          | - කා.දැ.ගැ.ස |
| 3) ප්‍රධාන අභ්‍යන්තර විගණක                     | - කා.දැ.ගැ.ස |
| 4) ප්‍රධාන කාර්යාලයේ සියළුම මාණ්ඩලික නිලධාරීන් | - කා.දැ.ගැ.ස |

01. 1. සම්පූර්ණ නම : .....
2. ජාතික හැඳුනුම්පත් අංකය : .....
02. ලිපිනය : .....
03. 1. විවාහක නම් බිරිඳගේ / ස්වාමිපුරුෂයාගේ නම : .....
2. යැපෙන්නන් සංඛ්‍යාව : .....
04. 1. ගොවි සංවිධානයේ නම හා ලිපිනය : .....
2. කුඩා කණ්ඩායමේ නම හා ලිපිනය : .....
3. කුඩා කණ්ඩායමේ ලි.ප. අංකය : .....
05. 1. කොටස් ගිණුම් අංකය : .....
2. මිලදී ගෙන ඇති කොටස් වල වටිනාකම : .....
3. කුඩා කණ්ඩායමේ ගිණුම් අංකය : .....
4. කුඩා කණ්ඩායමේ ගිණුමේ ඇති මුදල : .....
06. 1. අපේක්ෂිත ණය මුදල : රු .....
2. ණය අපේක්ෂිත දිනය : .....
3. ණය හා පොළී ගෙවා අවසන් කිරීමට අපේක්ෂිත දිනය : .....
4. වෙනත් : .....

08. ණය මුදල ලබා දීම පිළිබඳව ගොවි සංවිධානයේ එකඟතාවය:

ඉහත ඉල්ලුම්කරු අප හොඳින් දන්නා බවත් , අප ගොවි සංවිධානයේ සාමාජිකයෙක් වන බැවින් ඔහු/ඇය ඉල්ලා ඇති රු. ....

(රු. ....) ක ණය මුදල ලබා දීමේදී ඇපකරු වශයෙන් ක්‍රියා කිරීමට අප ගොවි සංවිධානයේ කැමැත්ත මෙයින් ප්‍රකාශ කරන අතර මෙම ණය මුදල හා පොළිය ණයකරු විසින් ගෙවීම පැහැර හරිනු ලැබුවහොත් ගොවිජන බැංකුවට ණය මුදල හා පොළිය ගෙවීමට ගොවි සංවිධානයේ අරමුදල හෝ ගොවි සංවිධානයට අදාළ වත්කම් යෙදවීමට යෝජනා සහා සම්මත කර , එකඟත්වය ලබා ඇති බවටද , සහතික වෙමු.

| අනු අංකය | සාමාජිකයාගේ නම | ජාතික හැඳුනුම්පත් අංකය | ලිපිනය | ගොවි සංවිධානයේ දරුණු තනතුර | අත්සන |
|----------|----------------|------------------------|--------|----------------------------|-------|
| 01       |                |                        |        | සභාපති                     |       |
| 02       |                |                        |        | ලේකම්                      |       |
| 03       |                |                        |        | භාණ්ඩාගාරික                |       |

ඉහත ඉදිරිපත් කර ඇති සියළුම තොරතුරු සත්‍ය බැවින් ..... කන්නයේ අත්කර ..... ක ..... වගාව සඳහා / ..... ව්‍යාපෘතිය සඳහා/..... මිලදී ගැනීම සඳහා

රුපියල් ..... ක ණය මුදලක් ලබාදෙන ලෙස ඉල්ලා සිටිමි. ණය ලබාගත් දින සිට මාස 15 ක් ඉක්මවීමට පෙර පොළිය සමඟ ණය මුදල ගෙවා අවසන් කරන බවට පොරොන්දු වෙමි. මා විසින් ගත් ණය ගෙවීම පැහැර හැරියහොත්, ගොවිජන සේවා කාරක සභාව මගින්/ගොවි සංවිධානය මගින් මාගේ ණය මුදල හා පොළිය අයකර ගැනීම සඳහා ගනු ලබන ඕනෑම නෛතික කටයුත්තකට මම මෙයින් අවසර දෙන අතර, ගොවිජන බැංකු (නියමු) ව්‍යාපෘතිය විසින් විටින් විට පනවනු ලබන නීති රීති සියල්ලටම එකඟ වෙමි.

දිනය : .....

.....

ණය අයදුම්කරුගේ අත්සන

**කෘෂිකර්ම පර්යේෂණ හා නිෂ්පාදන සහකාර නිලධාරීගේ නිර්දේශය**

පෙර ණය පිළිබඳ විස්තර:

1. ගොවිජන බැංකුවෙන් ණය ගත් දිනය : ..... මුදල රු. ....
2. ණය ගෙවා අවසන් කළ දිනය : .....
3. ණය ගෙවා නොමැති නම් දැනට ගෙවීමට ඇති ශේෂය : රු. ....
4. ණය නොගෙවීමට හේතු : .....

විශේෂිත අවශ්‍යතාවයක් මත ණය මුදල නිකුත් කිරීම සිදුකරන බැවින් ඉහත ණය මුදල ලබාදීම නිර්දේශ කරමි. අදාළ ණය මුදල අදාළ කාර්යය සඳහාම යොදවන බවටත්, නියමිත කාලසීමාව තුළ ණය මුදල පියවීමේ හැකියාවක් ණය අයදුම්කරු/කාරිය සතු බවත්, ණය මුදල නිකුත් කළ අවස්ථාවේ සිට ගෙවා අවසන් කරන තුරු නිරන්තර පරීක්ෂාවන් සිදුකරන බවටත් සහතික වෙමි.

.....

(කෘ.ප.නි.ස. අත්සන)

නම:.....

කොට්ඨාශය : .....

දිනය: .....

### ණය අනුමත කිරීම සඳහා සහතික කිරීම

ඉහත දක්වා ඇති තොරතුරු සියල්ල පරීක්ෂා කර බැලුවෙමි. කොටස් ගිණුම් අංක .....  
යටතේ රු. .... ක ශේෂයක් ඇති බවත් කුඩා කණ්ඩායම් ගිණුම් අංක ..... හි  
රු. .... ක ශේෂයක් ඇති බවත්, ඇපකරු ලෙස ඉදිරිපත් වී ඇති ගොවි සංවිධානයේ  
තොරතුරු නිවැරදි බවත්, ණයකරුගේ හා ගොවි සංවිධාන නිලධාරීන්ගේ අත්සන් සියල්ල නිවැරදි බවත්,  
සහතික කරන අතර ..... කන්තයේ අක්කර ..... ක  
වගාව/ව්‍යාපෘතිය/..... සඳහා රු. .... ක ණය මුදලක් ලබා දීමට සුදුසු බව  
නිර්දේශ කරමි/ නිර්දේශ නොකරමි.

ගොවිජන බැංකු ව්‍යාපෘති සහකාර/ගොවිජන බැංකු විෂය භාර නිලධාරී

අත්සන: .....

නම: .....

දිනය: .....

### ණය නිර්දේශ කිරීම

ණය පාලන කමිටුවට පවරා ඇති බලතල අනුව ..... හි  
පදිංචි ..... යන අයට ..... ක වාර්ෂික  
පොළී අනුපාතිකයක් යටතේ, මාස ..... ක් තුළ ගෙවා අවසන් කිරීම සඳහා රු.  
..... ක වගාව/ව්‍යාපෘති/..... ට ණය මුදලක් ණය පාලන කමිටුව  
මගින් නිර්දේශ කරමු/ නිර්දේශ නොකරමු.

ණය පාලන කමිටුවේ සභාපති

අත්සන : .....

නම : .....

දිනය : .....

ණය පාලන කමිටුවේ ලේකම්

අත්සන : .....

නම : .....

දිනය : .....

ණය පාලන කමිටුවේ සාමාජිකයෙක්

අත්සන : .....

නම : .....

දිනය : .....

### ණය අනුමත කිරීම

ඉහත දක්වා ඇති තොරතුරු සියල්ල පරීක්ෂා කර බැලුවෙමි. ඉහත ණය කරු සඳහා රු. .... ක  
ණය මුදලක් ලබාදීම අනුමත කරමි/ නොකරමි.

ගොවිජන සංවර්ධන ප්‍රාදේශීය නිලධාරී/ විධායක ලේකම්

අත්සන: .....

නම: .....

දිනය: .....

(නිල මුද්‍රාව යොදන්න)

**“සෞභාග්‍යා ක්ෂණික ණය යෝජනා ක්‍රමය” ණය පිළිබඳ වාර්තා ඉදිරිපත් කිරීම**

“සෞභාග්‍යා ක්ෂණික ණය යෝජනා ක්‍රමය” ක්ෂණික ණය නිකුත් කිරීම් සම්බන්ධව දිස්ත්‍රික් කාර්යාලයට තොරතුරු ඉදිරිපත් කිරීම (2020.04.30 දින සිට මාසිකව තොරතුරු වාර්තා කළ යුතුය.)

**“සෞභාග්‍යා ක්ෂණික ණය යෝජනා ක්‍රමය” ණය පිළිබඳ ප්‍රගතිය**

ගොවිජන සේවා මධ්‍යස්ථානය : .....

මාසය : .....

| අනු අංකය | ණයගැනියාගේ නම | ගොවි සංවිධානයේ නම | නිකුත් කළ ණය මුදල (රු.) | අය කළ ණය මුදල (රු.) |
|----------|---------------|-------------------|-------------------------|---------------------|
|          |               |                   |                         |                     |
|          |               |                   |                         |                     |
|          |               |                   |                         |                     |
|          |               |                   |                         |                     |
|          |               |                   |                         |                     |
|          |               |                   |                         |                     |
|          |               |                   |                         |                     |
|          |               |                   |                         |                     |
|          |               |                   |                         |                     |
|          |               |                   |                         |                     |
|          |               |                   |                         |                     |
|          |               |                   |                         |                     |
|          |               |                   |                         |                     |
|          |               |                   |                         |                     |

“සෞභාග්‍යා ක්ෂණික ණය යෝජනා ක්‍රමය” ක්ෂණික ණය සම්බන්ධව ගොවිජන සංවර්ධන කොමසාරිස් ජනරාල් වෙත තොරතුරු වාර්තා කිරීම (2020.05.20 දින සිට මාසිකව තොරතුරු වාර්තා කළ යුතුය.)

“සෞභාග්‍යා ක්ෂණික ණය යෝජනා ක්‍රමය” ණය පිළිබඳ ප්‍රගතිය

දිස්ත්‍රික්කය : .....

මාසය : .....

[illegible]